



දිවිනෑගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
 வாழ்வின்கழுச்சி அபிவிருத்தி திணைக்களம்
 Department of Divineguma Development

මගේ අංකය }
 எனது இல } DDD/HO/MF/05.....
 My No }
 ඔබේ අංකය }
 உமது இல }
 Your No }
 දිනය }
 திகதி } 2015/04/16.....
 Date }

දිවිනෑගුම වක්‍ර ලේඛ අංක 2015/05/04

දිවිනෑගුම ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්,
 දිවිනෑගුම ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරුවන් වෙත,

සිංහල / හින්දු අළුත් අවුරුදු උත්සවයට සමගාමීව, ඉතුරුම් ප්‍රවර්ධන හා අළුත් අවුරුදු උත්සව වැඩසටහන - 2015

01. ඉහත ශීර්ෂය යටතේ නිකුත් කර ඇති සිංහල / හින්දු අළුත් අවුරුදු ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන හා අළුත් අවුරුදු උත්සවය සම්බන්ධව නිකුත් කරන ලද පහත වක්‍ර ලේඛවලට අමතරව, මෙම වක්‍ර ලේඛය මගින් වැඩිදුරටත් අළුත් අවුරුදු උත්සව වියදම් දැරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙමි.


- I. අංක 2015/05 දරණ 2015.03.24 දරණ වක්‍ර ලේඛය
- II. DDD/HO/MF/05 දරණ 2015.04.02 දිනැති ලිපිය.
- III. අංක 2015/05/01 දරණ 2015.04.07 දින දරණ වක්‍ර ලේඛය.
- IV. අංක 2015/05/02 දරණ 2015.04.08 දරණ වක්‍ර ලේඛය.
- V. අංක දරණ 2015/05/03 දරණ 2015.04.10 දරණ වක්‍ර ලේඛය.

02. අංක 2015/05 දරණ දිවිනෑගුම වක්‍ර ලේඛයේ ඡේද අංක 4.5 වගන්තියේ සඳහන් මුදල වියදම් කිරීමේදී වියදම් අවම කිරීමේ ප්‍රතිපත්තිය මත පිහිටා අවම පිරිවැයක් සහිතව කටයුතු කරන ලෙස මාගේ 2015.04.10 දිනැති අංක 2015/05/03 වක්‍ර ලේඛය මගින් අදාළ උපදෙස් ලබාදී ඇත.

03. එහෙත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නිවාස හා සමෘද්ධි ගරු අමාත්‍යතුමා හා නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශ ලේකම් වෙත දිවිනෑගුම බැංකු මගින් කරන ලද ඉල්ලීම් සලකා බලා ගරු අමාත්‍යතුමාගේ හා ලේකම්තුමාගේ උපදෙස් පරිදි උක්ත වක්‍ර ලේඛයේ 4.5 ඡේදයේ උපරිම වියදම් සීමාව රු. 30,000/- ක් දක්වා සංශෝධනය කරන අතර, එම මුදල් සීමාව තුළ සිංහල / හින්දු අළුත් අවුරුදු උත්සවය සංවිධානය කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

04. මෙම උපරිම රු. 30,000/- ක මුදල, බැංකු අරමුදලින් රු. 20,000/- ක්ද ඉතිරි මුදල වන රු. 10,000/- දිවිනැගුම ප්‍රජා මූල බැංකු අංශයෙන් ප්‍රතිපූර්ණය කරන බවද තවදුරටත් දන්වා සිටිමි.

05. මෙම වියදම් දැරීමේදී පූර්ණ මූල්‍ය විනිවිදභාවයන් ආරක්ෂා වන පරිදි මා විසින් නිකුත් කරන ලද 2015.04.10 දිනැති අංක 2015/05/03 දරණ වකු ලේඛයේ ඡේද අංක 02 හි සඳහන් පරිදි කටයුතු කරන ලෙසත්, අදාළ බිල්පත්, වවුචර් යනාදිය ඉදිරි විගණන කටයුතු සඳහා සුරක්ෂිතව ගොනු කර තබන ලෙසත් තවදුරටත් දන්වමි.



ආර්.එච්.ඩබ්.ඒ. කුමාරසිරි,
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්,
අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට.

පිටපත් :- 01) ලේකම්, නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය	-	කා.දැ.ස.
02) සියලු ම දිස්ත්‍රික් ලේකම්වරු	-	කා.දැ.ස.
03) සියලු ම ප්‍රාදේශීය ලේකම්වරු	-	කා.දැ.ස.
04) සියලු ම දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂවරුන්	-	කා.දැ.ස.
05) ප්‍රධාන අභ්‍යන්තර විගණක	-	කා.දැ.ස.